

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මැදගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මැදගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්ව ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත .

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව දන්වමි.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආදාහනාගාර ගාස්තු වෙනුවෙන් 2023 සහ 2024 වර්ෂවල ලද රු. 1,536,880 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ආදායම් වෙනුවෙන් ලද තැන්පතු ලෙස දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.	
(ආ) සමාලෝචිත වර්ෂයේ දී පොළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවා තිබූ රු. 8,752,407 ක වියදම ප්‍රාග්ධනික කර නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු. 93,220 ක් වටිනා 12.5w LED බල්බ තොගය සහ ආදාහනාගාරයේ පැවති රු. 357,037 ක් වූ ගැස් කි.ග්‍රෑ. 747 ක් අවසන් තොග ලෙස ගිණුම්ගතකර නොතිබුණි.	-එම-	LED බල්බ තොගය හා ඉතිරි ගැස් තොගය අවසන් තොගය ලෙස ගිණුම්ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2013 දෙසැම්බර් 27 දිනැති අංක 1843 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත වෙළඳසැල් පිළිබඳ අතුරු ව්‍යවස්ථාව.		

31(iii) හා 40 වගන්ති.	බදුකරුගේ ඉල්ලීම මත මන්ත්‍රී මණ්ඩලයේ ආතුරු ව්‍යවස්ථාව අනුව ටෙන්ඩර් කිරීමෙන් තොරව සභාව සතු කඩ කාමර 05 ක් පවරා දී තිබුණු බව.	තීරණය මත සිදුකර ඇති බව.	අනුරු ව්‍යවස්ථාව අනුව ක්‍රියාකල යුතුය.
(ආ) 31(iii)(අ) වගන්තිය.	සභාවට අයත් සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ අංක 01 සහ 20 කඩ කාමර දෙක කිසිදු මුදලක් අයකර ගැනීමකින් තොරව බාහිර පාර්ශවයන් වෙත ලබාදී තිබුණි.	ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත සිදුකරන ලද බව.	අනුරු ව්‍යවස්ථා අනුව කටයුතු කළ යුතුය.
(ඇ) 41 වගන්තිය	ප්‍රාදේශීය සභාව විසින් ඉදිකරන ලද කඩ කාමර 12 කින් සමන්විත මැදගම සතිපොල නව දෙමහල් ගොඩනැගිල්ලේ කඩ කාමර 11 ක් පැරණි බදුකරුවන් වෙත එකවර ගෙවන මුදලක් අය කිරීමකින් තොරව ලබාදී තිබුණි.	රු. 50,000 ක මුදලක් අයකර ගෙන ලබා දී ඇති බව.	ප්‍රමාණවත් එක්වත් මුදලක් ලබාගෙන කඩකාමර බදු දීම සිදුකළ යුතුය.
(ඈ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 83(1) වගන්තිය	ප්‍රාදේශීය සභාව විසින් 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ගොඩනැගිලි සැලසුම් 94 ක් අනුමත කර තිබුණත්, ගොඩනැගිලි 78 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම් සඳහා අනුකූලතා සහතික ලබාගන්නා ලෙස ලිඛිතව දන්වා ඇති බව.	අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම් සඳහා අනුකූලතා සහතික ලබාගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 16,848,886 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 21,290,535 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් ඉදිරිපත්කර තිබුණු සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාල ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	2,566,370	2,691,871	1,945,012	746,859	2,156,291	3,125,764	2,344,395	781,369
(ii) කුලී	26,850,596	31,108,061	24,259,250	6,848,810	32,032,452	49,474,319	29,171,333	20,302,986
(iii) බලපත්‍ර ගාස්තු	415,160	586,182	586,182	-	630,160	369,309	369,309	-
(iv) වෙනත් ආදායම්	10,048,540	15,400,614	9,619,818	5,780,796	19,772,740	18,778,537	12,398,531	6,380,006
එකතුව	39,880,666	49,786,728	36,410,262	13,376,465	54,591,643	71,747,929	44,283,568	27,464,361

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු. 49,786,728 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු. 13,376,465 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කළ ආදායමෙන් සියයට 27 ක් විය.	හිඟ මුදල් අයකරගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව.	හිඟ ආදායම් අයකර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) කුලී ආදායම		
(i) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ කඩ කාමර කුලී රු. 2,154,935 ක් වූ අතර අදාළ හිඟ මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	රු. 1,044,125 ක මුදලක් කොවිඩ් සහන යටතේ කපා හැරීමට යෝජනා වී ඇති අතර ඉතිරි මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ කඩකාමර කුලී අයකරගැනීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ii) සමාලෝචිත වර්ෂයේ සභාවට අයත් ටෙන්ඩර් දේපල බදුදීමේදී බිල්කළ ආදායම රු. 20,557,817 ක් වූ අතර එම ආදායමෙන් සියයට 28 ක් එනම් රු. 5,823,710 ක් තව දුරටත් අයවීමට පැවතුණි.	හිඟ ආදායම අයකර ගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	හිඟ ආදායම් කඩිනමින් අයකරගත යුතුය.
(iii) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට 2018 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා හිඟ ටෙන්ඩර් දේපල බදුදීමේ ආදායම රු. 17,985,575 ක් වූ අතර එම වටිනාකමින් සියයට 13 ක් එනම් රු. 2,251,253 ක් පමණක් සමාලෝචිත වර්ෂයේදී අයවී තිබුණි.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බවත් රු. 3,284,686 ක් කොවිඩ් කාලය තුළ කපා හැරීම සඳහා යෝජනා වී ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් රැස්කරගත යුතුය.

- (iv) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයකරගැනීම සඳහා නීතිමය හිඟ ආදායම් කඩිනමින් 2023 හා 2024 වර්ෂ වෙනුවෙන් අයවිය යුතු පියවර ගෙන ඇති බව. අයකරගත යුතුය. යන්ත්‍රෝපකරණ කුලියටදීමේ හිඟ ආදායම රු. 237,340 ක් තව දුරටත් අයවීමට පැවතුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටුකිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කසල කළමනාකරණය		
ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ එකතු කරනු ලබන කසල කරමැටිය ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමකට බැහැර කරනු ලබන අතර එම ඉඩමේ අයිතිය සභාව වෙත පවරාගෙන නොතිබුණි.	මේ වන විට අදාළ ඉඩම පවරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බව.	ඉඩමේ අයිතිය සභාව වෙත පවරාගැනීම සිදුකළ යුතුය.

3.2 කළමනාකරණ අකායර්ෂ්මතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව විසින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට භාණ්ඩ සමීක්ෂණයේදී භාණ්ඩ වර්ග 12 ක ඒකක 128 ක උපතතාවයන් හඳුනාගෙන තිබූ අතර එම උපතතා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි.	ඉදිරියේදී නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.	භාණ්ඩ සමීක්ෂණයේදී පැවති උපතතාවයන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) සභාව විසින් බදු දී තිබුණු කඩ කාමර 142 ක මාසික බදු කුලිය අයකිරීමේදී උච්ච පළාත් ප්‍රධාන තක්සේරුකරුගේ 2013 ජනවාරි 11 දිනැති අංක එම්ඒ/ආර්පී/39/ දරන තක්සේරු වාර්තාව අනුව කටයුතු නොකර උච්ච පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ කඩ කාමර සඳහා මාසික කුලිය බිල් කිරීම මත 2024 දෙසැම්බර් 31 දින වන විට සභා අරමුදලට රු. 10,059,561 ක ආදායමක් අහිමි වී තිබුණි.	උච්ච පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගේ නිර්දේශය මත තක්සේරුව ක්‍රියාත්මක කර ඇති බව.	උච්ච පළාත් ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව ක්‍රියාත්මක කළ යුතුය.
(ඇ) ප්‍රාදේශීය සභාව විසින් අවසන්වරට වරපනම් තක්සේරු 2015 වර්ෂයේ සිදුකර තිබුණි.	2015 වර්ෂයේ තක්සේරුව ලැබීමට 2019 මැයි 22 දින දක්වා ප්‍රමාද වී තිබූ අතර නව තක්සේරුව ක්‍රියාත්මක කෙරුණේ 2023 වර්ෂයේදී බව.	තක්සේරු වාර්තා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

(ඇ) ප්‍රාදේශීය සභාව විසින් ව්‍යාපාර බදු හා වෙළඳ බලපත්‍ර ලබාදිය යුතු ඒකක 964 ක් සමීක්ෂණයේදී හඳුනාගෙන තිබූ අතර බලපත්‍ර නිකුත් කර තිබුණේ ඒකක 542 ක් සඳහා පමණි. ඒ අනුව හඳුනාගත් ඒකකවලින් සියයට 56 ක් එනම් ඒකක 422 ක් සඳහා බලපත්‍ර ලබාදීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී ව්‍යාපාර බදු මුදල අයකර ගැනීමට කටයුතු සඳහා වෙළඳ බලපත්‍ර ලබාදිය යුතුය.
--	---

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවට අයත් වාහන 02 ක් වසර 05 කට වැඩි කාලයක සිට අක්‍රීයව පවතින අතර එම වාහන අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	ලියාපදිංචි සහතික හා අනෙකුත් තොරතුරු නොමැති අතර ගර්භිත තත්ත්වයේ ඇති බව.	අක්‍රීයව පවතින වාහන සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) වටිනාකම රු.165,982,230 ක් වූ සුසාන භූමි 54 ක් සභාවට පවරාගෙන නොතිබුණි.	ප්‍රාදේශීය ලේකම් වෙතින් පවරාගැනීමේ කටයුතු සිදුකළ යුතුය.	කඩිනමින් පවරාගැනීමේ කටයුතු අවසන් කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ තනතුරු 04 ක සේවකයින් 04 දෙනෙකුගේ උපානතාවයක්ද, තනතුරු 02 කට අදාළව අතිරික්ත 02 ක්ද පැවතුණි.	පුරප්පාඩු හා අතිරික්ත කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව.	කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණකර ගත යුතු අතර අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමත කරවා ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 07 ක සියයට 5 සිට සියයට 200 දක්වාද වියදම් විෂයයන් 05 ක සියයට 02 සිට සියයට 71 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.